



**TANGENTS**

## ස්පර්යක



වෘත්තයක් මත ලක්ෂණයක දී අරයට ලමිබව අදින ලද  
රේඛාව

ප්‍රමේයය: වෘත්තයක් මත ලක්ෂණයක් ඔස්සේ අරයට ලමිබව  
අඩු රේඛාව වෘත්තයට ස්පර්යකයක් වේ.




**ප්‍රමේයයේ විලෝමය :** වෘත්තයක් මත ලක්ෂණයක දී ඇඳුන ලද ස්ථානය, විම ස්ථානය ලක්ෂණයේ දී ඇඳු අරයට ලමිඹ වේ.

### බාහිර ලක්ෂණයක සිට වෘත්තයකට පැවත්වා ස්ථානය

**ප්‍රමේයය :** බාහිර ලක්ෂණයක සිට වෘත්තයකට ස්ථානය දෙකක් ඇඳුනු ලැබේ නම්.

- (i) ස්ථානය දෙක දිගින් සමාන වේ.
- (ii) බාහිර ලක්ෂණය හා වෘත්තයේ කේන්ද්‍රය යා කරන රේඛාව ස්ථානය දෙක අතර කෝණාය සම්විශේදනය කරයි.
- (iii) ස්ථානය මගින් කේන්ද්‍රයේ සමාන කෝණ ආපාතනය කරයි.




I.  $AP = BP$

II.  $\widehat{APO} = \widehat{BPO}$

III.  $\widehat{AOP} = \widehat{BOP}$

## ලීකාන්තර වෘත්ත බණ්ඩයේ කෝනු ආගිත ප්‍රමේයය

**ප්‍රමේයය :** වෘත්තයකට අදාළ ස්ථූතියකෙහෙත් ස්ථූති ලක්ෂණයේ දී අදාළ ජ්‍යායයන් අතර කෝනුය ලීකාන්තර වෘත්ත බණ්ඩයේ කෝනුවලට සමාන වේ.



$$\text{I. } \widehat{DCB} = \widehat{CPD}$$

$$\text{II. } \widehat{ACD} = \widehat{CYD}$$

ClassWork.LK